

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මාන්තායි බටහිර ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මාන්තායි බටහිර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසාවන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව්කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදකවූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ මිලදීගත් ගලිබඩසරයේ වටිනාකම රු. 15,120,000ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	ඉදිරි ගිණුම් වාර්තාවේ එම විෂය නිවැරදි කර ගිණුම්ගත කරන බව.	වත්කම් වටිනාකම නිවැරදිව මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කළ යුතුය.
(ආ) එකතුව රු. 5,083,121ක පරිපාලන/අධීක්ෂණ වියදම් සහ එකතු කළ අගය මත බදු මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	ඉදිරි මූල්‍ය වර්ෂයේ ගිණුම්ගත කර නිවැරදි කරන බව.	සියලු වියදම් හා ආදායම් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කළ යුතුය.
(ඇ) සභාවේ අරමුදලින් ඉටු කළ රු.1,594,268 ක් වටිනා මූලධන ව්‍යාපෘති 03 ක එකතු වටිනාකම ප්‍රාග්ධනගත කර නොතිබුණි.	-එම-	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ඈ) වැඩ අවසන් නොවූ ඉදිකිරීම් 14 කට අදාළ ඇස්තමේන්තුගත පිරිවැය එකතුව රු. 32,120,364 ක් සංවර්ධන සංචිත ලෙස ගිණුම්ගත කර තිබුණි.	මෙම මූල්‍ය වර්ෂයේ ක්‍රියාත්මක කරමින් පවතින බව.	-එම-
(ඉ) සමාලෝචිත වර්ෂයේදී සමුච්චිත අරමුදලේ අවසාන ශේෂය රු. 35,462,925 කින් අඩුවෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දක්වා තිබුණි.	මෙහි සත්‍ය තත්ත්වය සොයා බලා ඉදිරි කාලයේදී නිවැරදි කරනු ලබන බව.	මූල්‍ය ප්‍රකාශන නිවැරදිව පිළියෙල කළයුතුය.
(ඊ) වටිනාකම රු. 1,380,803 ක් වූ පොදු ගබඩා තොග සහ සභාවේ නිලධාරීන්ගෙන් අයකර තිබූ රු.132,500 ක ඇප තැන්පතු මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	ඉදිරි මූල්‍ය වර්ෂයේ ගිණුම්ගත කරනු ලබන බව.	-එම-

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ මූලධන වියදම් සඳහා රජයේ ප්‍රදාන ශේෂය හා ස්ථාවර වත්කම්වල ශේෂය අතර එකතුව රු. 3,294,425ක වෙනසක් පැවැතුණි.

මෙහි සත්‍ය තත්ත්වය සොයා බලා ඉදිරි කාලයේදී නිවැරදි කරනු ලබන බව.

මූල්‍ය ප්‍රකාශනවල ශේෂ අදාල මූලාශ්‍ර ලියවිලි සමග සැසඳීමට පියවර ගතයුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 45,392,097ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 31,471,586 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සභාව විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	67,000	73,500	73,500	-	-	500	500	-
කුලී	8,571,162	11,695,694	11,503,327	192,367	8,287,781	8,660,385	8,413,483	246,902
බලපත්‍ර ගාස්තු	1,058,250	1,379,285	1,379,285	-	869,500	1,214,270	1,214,270	-
වෙනත් ආදායම්	3,106,700	7,384,380	7,301,080	83,300	2,044,300	3,361,432	3,295,905	65,527
එකතුව	12,803,112	20,532,859	20,257,192	275,667	11,201,581	13,236,587	12,924,158	312,429

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

වෙළෙඳපොළ කඩකාමර 04ක කුලී හා සේවාගාස්තු හිඟහිටි මුදල්හි එකතුව රු.504,125 ක් පසුගිය වර්ෂ 07 සිට 09ක් දක්වා කාලයක් පැවැති අතර 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු උසාවි දඩ ගාස්තු රු.6,617,016ක් හා මුද්දර ගාස්තු රු.158,624ක් අයකර ගැනීමට සභාව විසින් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

හිඟමුදල් අයකිරීමට කටයුතු කරමින් පවතින බව.

හිඟහිටි මුදල් කඩිනමින් අයකිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ ස්ථාවර තැන්පතු වල පවතින රු.36,399,834ක ශේෂය උපයෝගී කර 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ IV පරිච්ඡේදයේ 108 වගන්තියේ සඳහන් පොදු උපයෝගීතා සේවාවන්ට අදාළ සංවර්ධන ක්‍රියාකාරකම්වල නොයොදවා බැංකුවේ පොලී ආදායම් ඉපයීමේ අරමුණින් සභාව විසින් තැන්පත් කර තිබුණි.	ඉදිරි කාලයේදී සංවර්ධන කටයුතු සඳහා ස්ථාවර තැන්පතු මුදල් නියමිත අනුමැතිය ලබාගෙන උපයෝජනය කරනු ලබන බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව, පොදු උපයෝගීතා සේවාවන්ට අදාළ සංවර්ධන ක්‍රියාකාරකම්වල අතිරික්ත මුදල් යෙදවීමට පියවර ගත යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ සභාවේ අයවැය මගින් ප්‍රතිපාදන සලසා තිබූ රු. මිලියන 33.5ක් වූ මූලධන වැඩසටහන් 16ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් සභාව විසින් ආරම්භ කිරීමට පියවර ගෙන නොතිබුණි.	මෙම ව්‍යාපෘති සංවර්ධන සංචිත ලෙස සඳහන් කර මෙම මූල්‍ය වර්ෂයේ ක්‍රියාත්මක කෙරෙන බව.	නියමිත කාල පරිච්ඡේදයේ ව්‍යාපෘති ඉටු කිරීමට පියවර ගත යුතුය.
(ඇ) කඩකාමර 12ක් ලංසු කැඳවා ලබානොදීමෙන් සභාවට රු. 1,421,000ක ආදායම් අහිමි වී තිබුණි.	කඩකාමර පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.	කුලියට ලබාදීමට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.
(ඈ) කඩකාමර 18ක් අතුරු කුලියට දීම හා කඩකාමර එකක් විකිණීම සම්බන්ධයෙන් එම කුලී හිමියන්ට එරෙහිව සභාව විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.	මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතින බව.	කුලී හිමියන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1915 අංක 15 දරන නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ආඥා පනතේ 15(1) වගන්තිය ප්‍රකාරව පනතේ විධිවිධානවලට අනුකූලව ගොඩනැගිලි ඉදිකර තිබේද යන්න තහවුරු කර අනුකූලතා සහතිකය (COC) නිකුත් කළයුතු වුවත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ගොඩනැගිලි ඉදිකිරීමට ලබාදුන් සංවර්ධන බලපත්‍ර 74ක් සඳහා අනුකූලතා සහතිකය ලබාදී නොතිබුණි.	අනුකූලතා සහතිකය ලබාගන්නා ලෙසට දැනුම් දී ඇති බව.	අනුකූලතා සහතිකය ලබාදීමට පියවර ගත යුතුය.

(ආ)	සභාව විසින් කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ඉටුකිරීම සඳහා රු. 2,325,000ක් වැයකර අපේක්ෂිත නිමැවුම් මට්ටම (output) ළඟාකරගෙන තිබූ නමුත් අපේක්ෂිත ප්‍රතිලාභ (outcome) ළඟාකර ගෙන නොතිබුණි.	යන්ත්‍රෝපකරණ සවිකිරීමෙන් පසු මෙහෙයුම් සම්පූර්ණයෙන් ආරම්භ කරන බව.	ප්‍රතිලාභ ලබාගත හැකි අයුරින් වත්කම් උපයෝජනය කළයුතුය.
-----	--	--	--

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) දේශීය සංවර්ධන ප්‍රදාන අරමුදල් උපයෝජනය කර රු. 6,896,005 කට අඩම්පන්ති ඉදිකර තිබූ සහ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සහ රු.12,735,014ක් වැයකර වෙල්ලාංකුලම්හි ඉදිකළ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය ඉදිකර මාස 07 ක් ඉකුත්ව ගොස් තිබියදීත් විගණිත දින වන විටත් අදාළ අරමුණු සඳහා උපයෝජනය කර නොතිබුණි.	උපයෝජනය කිරීමට කටයුතු සිදුකරනමින් පවතින බව.	වත්කම් පූර්ණ වශයෙන් උපයෝජනය කිරීමට පියවර ගතයුතුය.
(ආ) අලුත්වැඩියා කළ හැකි වාහන 04ක් පසුගිය වර්ෂ 03 සිට 04 දක්වා කාලයක් නිෂ්කාර්යව පැවැතුණි.	අරමුදල් ලැබෙන පරිදි අළුත්වැඩියා කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව.	වත්කම් අභාවිතව නොතැබිය යුතුය.
(ඇ) අඩම්බන් උපකාර්යාල ගොඩනැගිල්ල සහ විඩක්තල්තිවහි පිහිටි මූලික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය පසුගිය වර්ෂ 10 සිට 16ක් දක්වා කාලපරිච්ඡේදයක් අළුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට පියවර ගෙන නොතිබුණි.	අරමුදල් ලැබෙන පරිදි අළුත්වැඩියා කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව.	වත්කම් අභාවිතව නොතැබිය යුතුය.
(ඈ) සභා බලප්‍රදේශයට අයත් සහ සභාව විසින් භාවිතා කරනු ලබන උද්‍යාන 03ක්, වෙළෙඳපොළ කඩකාමර සංකීර්ණ 09ක්, සානකාගාර 05ක්, ක්‍රීඩා පිට් 04ක්, පුස්තකාල 05ක්, සුසානභූමි 08ක්, ඉලුප්පෙයිකඩවෙයි සහ අපද්‍රව්‍ය ගැඹුරු වල සහ අනෙකුත් ඉඩම් 28ක හිමිකාරිත්වය විගණිත දිනය වන විටත් සභාවට පවරාගෙන නොතිබුණි.	ඉදිරි කාලයේදී මෙය සිදුකිරීමට පියවර ගෙන ඇති බව.	වත්කම්වල හිමිකාරිත්වය නිරවුල් කරගත යුතුය.

4. ගිණුම්කටයුතු භාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ අයවැය ප්‍රකාරව ඇස්තමේන්තුගත ආදායම් සහ වියදම්, තථ්‍ය ආදායම් සහ වියදම් සමග සැසඳීමේදී ආදායම් විෂයන් 05ක සියයට 12 සිට සියයට 146ක් දක්වාත්, වැය විෂයන් 05ක සියයට 18ක සිට සියයට 43ක් දක්වා විචලනයන් පැවැතීම හේතුවෙන් අයවැය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

අනපේක්ෂිත ආදායම් ලැබීමත්, වියදම් අධික වීමත් විචලනයන්වට හේතුවූ බව.

නිර්දේශය

අවශ්‍යතා හඳුනාගෙන සැලැකිලිමත් ලෙස අයවැය සකස් කළයුතුය.